

මහනුවර ප්‍රදේශයේ විහාරාරාමවලට කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින්
පරිත්‍යාග කරන ලද ඉඩම්

**Lands donated to the Monasteries in the Kandy Area
by King Kirti Sri Rajasinghe**

ටී.පී.ඒ. තල්වත්ත¹

මහාවංශයේ සහ සුචරාජාවලියේ සඳහන් තොරතුරුවලට අනුව කීර්ති ශ්‍රී රාජසිංහ රජු ඉඩම් පරිත්‍යාග කළ විහාරස්ථාන මොනවාද යන්න අවබෝධ කරගත හැකි වෙයි. මෙම මූලාශ්‍රවල සඳහන් තොරතුරුවලට අමතරව ගංගාරාම විහාර ශිලාලේඛනය, මැදවල සන්නස, දඹුලු වෙහෙර කුඩපත සහ දඹුලු පදවි සන්නස වැනි සමකාලීන වෙනත් ලේඛන රැසකින් මෙ කල ඉදිකරන ලද වෙහෙරවිහාර පිළිබඳ අවබෝධයක් ලැබේ. මෙ මගින් ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරන්නේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි විහාරස්ථාන උදෙසා සිදුකරන ලද ඉඩම් ප්‍රදානය, කෙසේ සිදුකර ඇත්දැයි හඳුනා ගැනීමටත් ඒ හා බැඳුණු රාජකාරී සේවාවන් විමසීමත් ය.

විදේශීය රාජවංශයක පාලකයෙකු සහ හින්දු ආගමිකයෙකු වශයෙනුත් සිටි කීර්ති ශ්‍රී රාජසිංහ රජු බෞද්ධාගම වෙත මෙතරම් නැඹුරුව ක්‍රියා කළේ ඇයි ද යන්න විමර්ශණය කළ යුතුය. කීර්ති ශ්‍රී රාජසිංහ රජු බාහිර වශයෙන් ස්වකීය රාජ්‍යපාලන කටයුතුවල දී මුහුණ දුන් අභියෝගය වූයේ ලන්දේසීන්ගෙන් සිදු වූ බලපෑමයි. ඊට උඩරට රාජධානියේ ඔහුට අභියෝගාත්මක පරිසරයක් නිර්මාණය වී තිබිණ. අන්‍ය අවධීන්හිදී මෙන් රටවැසියාගේ පක්ෂපාතීභාවය මේ රජුට නිරායාසයෙන්ම ලැබුණු බවක් නොපෙනේ. උප්පත්තියෙන්, පරපුරෙන් හෝ සංස්කෘතික වශයෙන් මේ රජු සිංහල බෞද්ධ පාලකයෙකු නොවීමත් දෙමළ බස කථා කළ මිථ්‍යාදෘෂ්ටික හින්දු බැතිමතෙක් වීමත් මෙහි දී තීරණාත්මකව බලපෑවේය. එ නිසා උඩරට රාජධානියේ සිටි බහුතර සිංහල ජනයා අතර මෙම පාලකයා විදේශීය රජෙකුගේ තත්ත්වයෙන් ම සිතන්නට වූ බව දක්නට ලැබේ.

බෞද්ධාගම පුනර්ජීවනය කොට එහි පෞරාණික ස්වරූපයන් නැවත ප්‍රතිස්ථාපනය කළ අතර එය ලංකා ඉතිහාසයෙහි දී අවසන් වතාවට සිදු වූ බව පෙනේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස බුදුදහම කන්ද උඩරට රාජධානියෙන් ඔබ්බට පැතිර යෑම විශේෂ අවස්ථාවකි. ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදාය ආරක්ෂා කිරීම ලංකාවේ හක්වීමත් බෞද්ධ රජෙකුගේ යුතුකමක් ලෙස සලකන ලද බැවින් බුදුදහමේ ආරක්ෂකයා ලෙස පෙනී සිටීමට ඔහු කැප වී සිට බව හැඟවීමට උත්සාහ දරා තිබේ.

ස්වකීය බලය තහවුරු කරගත් කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ විශේෂ ක්‍රියාදාමය වූයේ විහාර හෝ දේවාලවලට රාජ අනුග්‍රහය ලබාදීමේ දී ඉඩම් ප්‍රදාන සිදුකිරීමයි. විශේෂයෙන්ම බෞද්ධ

1 Department of Humanities, Faculty of Social Sciences and Humanities, Rajarata University of Sri Lanka. ajiththalwatte@gmail.com

විහාර සඳහා විශාල ඉඩකඩම් ප්‍රදානය කිරීම බුද්ධාගම ලක්දිවට පැමිණීමෙන් පසුව ශීඝ්‍රයෙන් සිදු වූ බව පැහැදිලිය. බුද්ධාගම රාජ්‍යාගම වීමත්, වැසියා බෞද්ධයින් වීමත් නිසා රජවරු බුද්ධාගමේ ආරක්‍ෂකයින් ලෙස කටයුතු කළහ. උඩරට ප්‍රදේශවල මෙ තරම් විහාර සන්තක ඉඩම් රාශියක් බිහිවීමට නායක්කරුවරුන්ගේ ආගමික ප්‍රතිපත්තිය ද හේතු විය. මේවායින් වැඩි ප්‍රමාණයක් කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ කාලයේ දී ප්‍රදානය කොට ඇති බව සමකාලීන ඉඩම් ප්‍රදාන ලේඛනවලින් පැහැදිලි වේ.

ප්‍රමුඛ පද: සංස්කෘතිය, ඉඩම් ප්‍රදානය, නායක්කර වංශය, බෞද්ධ විහාර, ආගම

Keywords: Culture, Land Donation, Nayakkar Dynasty, Buddhist Temples, Religion